



Ceylon Government Gazette

Published by Authority.

No. 5,372—FRIDAY, SEPTEMBER 27, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales:—	PAGE	Land Acquisition Notices	PAGE
Western Province1057	Land Resumption Notices
Central Province1060	Notices under "The Forest Ordinance"
Northern Province	Notices of sale of Arrack, Opium, and Toll Rents	...1076
Southern Province1063	Notices of sale of Salt and Timber	...1076
Eastern Province1065	Notifications of Close Seasons, Infected Areas, &c.	...1081
North-Western Province	Specifications under "The Irrigation Ordinance"	...1080
North-Central Province	Miscellaneous Departmental Notices
Province of Uva1069		
Province of Sabaragamuwa1073		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,467, w. p. Colonial Secretary's Office,
Colombo, September 18, 1895.

AT noon on Wednesday, October 9, 1895, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,861.

Situation—Meda pattu of Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
4756	Dalukgahawattahena	Pinnawala	1 2 11

Preliminary plan 8,369.

Situation—Meda pattu of Hewagam korale.

6070	Puswelalanda	Poragedara	2 3 3
6072	Gorakagahalanda	do.	5 2 6
6073	Do.	do.	2 1 0

Preliminary plan 9,711.

Situation—Meda pattu of Siyane korale.

V 614	Siyambalagahalanda	Kumbaloluwa	1 3 5
W 614	Do.	do.	0 0 13

PART III.—Page 1057

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
			Preliminary plan 7,138.
			Situation—Udugaha pattu of Hewagam korale.
2016½	Minuanwilakumbura	Welikanna	1 3 38
			Preliminary plan 9,285.
			Situation—Gangaboda pattu of Siyane korale.
291	Dambugahalanda	Mandawala	16 0 27
291½	Hanpalandagahakumbura	do.	5 3 24
292	Millagahawatta	do.	0 1 0
			Preliminary plan 5,255.
			Situation—Udugaha pattu of Hewagam korale.
5124	Mandigalkanda	Eswatta	5 3 12
			Preliminary plan 9,525.
			Situation—Ragam pattu of Alutkuru korale.
221	—	Bolatta	0 3 26
			Preliminary plan 8,128.
			Situation—Meda pattu of Hewagam korale.
5512	Karawitiyalanda	Malagala	12 0 0
5520	Welepitiyahena	do.	8 0 0

C 1

Preliminary plan 9,557.
Situation—Meda pattu of Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.
9074	Galbodakissiya	Miriyagalla	0	3	0

Preliminary plan 9,626.
Situation—Meda pattu of Hewagam korale.

H 610	Kahatagahawatta	Padukka	1	0	32
I 610	Do.	do.	0	2	29
9194	Kekunagahakumbura	do.	0	2	20
9195	Kahatagahahena	do.	1	0	10
J 610	Kekunagahakumbura	do.	0	0	24

Preliminary plan 6,311.
Situation—Palle patta of Hewagam korale.

9006	Wewadeniyapillewa	Oruwala	1	2	7
9008	Do.	do.	1	2	28

Upset price,—Rs. 10 per acre, with the exception of lot 5124, which will be put up at Rs. 40 per acre, and of lots 5512 and 5520, which will be put up at Rs. 25 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province, Colombo.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,467, W. P. වෂී 1895 ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවු තාරිස් උන්තාන්සේසේ කන් කෝරුවේදී.

වෂතාරි දිසාවේ වංශාධිපති ඒජන්තඋන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත් සක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1895 ක්වූ මක්කෝබර් මස 9 වෙනි දිනවූ බද්දට කොළඹ කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 7,861.

කිබෙන්සේ—සේවාගම්කෝරලේ මැදපත්තුවේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	මහත.		
			අ.	රු.	ප.
4756	දළුත්තොටත්ත	පින්නවල	1	2	11

සිතියම 8,369.

6070	පුස්වලලන්ද	පොරේගෙදර	2	3	3
6072	ගොරකගලන්ද	එම	5	2	6
6073	එම	එම	2	1	0

මහත. නො. ඉඩමේ නම. අන්දම. අ. රු. ප.

සිතියම 9,711.

V 614	කිබෙන්සේ—සිනාකෝරලේ මැදපත්තුවේ.	කුඹල්මඩුව	1	3	5
W614	සිංඝලාගලන්ද	එම	0	0	13

සිතියම 7,138.

2016½	කිබෙන්සේ—සේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ.	මුහුණුවිලකුඹුර	1	3	38
-------	-------------------------------------	----------------	---	---	----

සිතියම 9,285.

291	කිබෙන්සේ—සිනාකෝරලේ ගහබොඩපත්තුවේ.	දඹුගලන්ද	16	0	27
291½	මන්ඩාවල	ගන්පලන්දගහකුඹුර	5	3	24
292	එම	මේලගහවත්ත	0	1	0

සිතියම 5,255.

5124	කිබෙන්සේ—සේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ.	මුත්තියල්කන්ද	5	3	12
------	-------------------------------------	---------------	---	---	----

සිතියම 9,525.

221	කිබෙන්සේ—අළුත්කුරුකෝරලේ රහම්පත්තුවේ.	බොල්ලන	0	3	26
-----	--------------------------------------	--------	---	---	----

සිතියම 8,128.

5512	කිබෙන්සේ—සේවාගම්කෝරලේ මැදපත්තුවේ.	කරවිටිය ලන්ද	12	0	0
5520	මාලගල	වැලපිටිය හේන	8	0	0

සිතියම 9,557.

9074	ගල්බොඩ කිස්සිය	මිරිඅත්ගල	0	3	0
------	----------------	-----------	---	---	---

සිතියම 9,626.

H 610	කහටගහවත්ත	පාදුක්ක	1	0	32
I 610	එම	එම	0	2	29
9194	කැකුනගහ කුඹුර	එම	0	2	20
9195	කහටගහ හේන	එම	1	0	10
J 610	කැකුනගහ කුඹුර	එම	0	0	24

සිතියම 6,311.

9006	කිබෙන්සේ—සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.	වැවේදෙනිය	1	2	7
9008	පිල්ලාව	මිරුවල	1	2	28

අක්කරයක් මිලකර කිබෙන්සේ රූපියල් 10 බැගින් 5124 කවිටිය මිලකර කිබෙන්සේ අක්කරයක් රූපියල් 40 බැගින් සහ 5512 සහ 5520 මිලකර කිබෙන්සේ රූපියල් 25 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජන රාජඋන්තාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැන කාරණා බස්නාඉර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තඋන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලට,
ඊ. හොඵල් වාකර,
මහසෙනෙවුතාරිස් වමිහ.

No. 1,468, W. P.

Colonial Secretary's Office,
Colombo, September 18, 1895.

AT noon on Wednesday, October 23, 1895, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,197. Situation—Iddagoda pattu of Pasdun korale.

Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.
8467	Dambagahahenamukalana	Puhambugoda	22	1	13
8473	Egodalanda	do.	18	1	35
8485	Pareketiyalanda	do.	14	0	12

Preliminary plan 10,310. Situation—Maha pattu of Pasdun korale.

Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.
7893	Oralubokka	Hewessa	0	3	28
7894	Do.	do.	1	0	16
7895	Do.	do.	1	0	5
7896	Do.	do.	0	2	35
7897	Do.	do.	1	1	10

Upset price of lots 8467 and 8485, Rs. 10 per acre ; lot 8473 Rs. 12 per acre.

The upset price of lots 7893 to 7897, which are said to contain plumbago, will be notified at the time of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,468, W. P.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජනනායකයන්ගේ කන්තෝරුවේදී.

විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවසන් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ ඔක්තෝම්බර් මස 23 වෙනි දින වූ බද්ද දවලට කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

සිතියම 6,197. පිහිටා තිබෙන්නේ—පස්දුම්කෝරලේ ඉද්දගොඩ පත්තුවේ.

නො.	ඉඩමේ නම.	හමේ නම.	මහත.		
			අ.	රු.	ප.
8467	දම්ගහසේන මුකලාන	පුහමුගොඩ	22	1	13
8473	එගොඩලන්ද	එම	18	1	35
8485	පාරෙකැවිය ලන්ද	එම	14	0	12

සිතියම 10,310. පිහිටා තිබෙන්නේ—පස්දුම්කෝරලේ මහපත්තුවේ.

7893	මරඵබොක්ක	හේවැස්ස	0	3	28
7894	එම	එම	1	0	16
7895	එම	එම	1	0	5
7896	එම	එම	0	2	35
7897	එම	එම	1	1	10

කවරි 8467, 8485 අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10 බැගින්.

8473ගේ කවරිය අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 12ක බැගින්.

මිනිත් තිබෙනවාය කියා තිබෙන 7893 සිට 7897ගේ කවරිවල ගණන විකුනනවෙලාවට නියමකරනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ස්කුලුන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි බස්නා හිර පලාගේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාවලෙස,

ජී. නොඑල් වාකර්,
මහසෙනෙකාරිජනනායකයන්ගේ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,495, C. P.

Colonial Secretary's Office,
Colombo, September 16, 1895.

ON Wednesday, October 30, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at Nildandahinna bungalow, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,114.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
11045	Ambanella	Dimbulana Ratamahatmaya	Crown	Patana	0	2 15
11046	Do.	do.	do.	do.	1	1 0
11047	Do.	do.	do.	do.	0	2 15

Upset price,—Rs 10 per acre.

Preliminary plan 4,591.

12237	Korahena	T. O. Punchirala	Crown	Forest and a little patana	2	0 36
-------	----------	------------------	-------	----------------------------	---	------

Upset price,—Rs. 10 per acre.

Preliminary plan 4,595.

12241	Kurupanawela	Uduma Lebbe Marikkar, Ela Vidane	Crown	Paddy land	0	1 21
-------	--------------	----------------------------------	-------	------------	---	------

Upset price,—Rs. 20 per acre.

Preliminary plan 4,598.

12254	Pannala	P. W. P. Gamagedara Mudiyanse	Crown	Jungle	1	2 25
-------	---------	-------------------------------	-------	--------	---	------

Upset price,—Rs. 10 per acre.

Preliminary plan 4,599.

12257	Ambanella	W. Keerala	Crown	Paddy	1	2 14
-------	-----------	------------	-------	-------	---	------

Upset price,—Rs. 80 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,495, C. P.

වම් 1895 ක්වු සැප්තැම්බර් මස 16 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජලන්තාන්තේගේ කන්තෝරුවේදීය.

මෙම දිසාවේ නුවරඑළියේ උපජීවත්කරුන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන් ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1895 ක්වු ඔක්තෝම්බර් මස 30 වෙනි දිනවූ බද්ද දවල් 12ට නිල දන්වාතීන්තේ ඔන්ගලාවේදී වෙන්දේසිකර විකුණන්නට ගෙදෙනවා ඇත.

මෙම දිසාවේ නුවරඑළිය පලාතේ වලපතේ කොට්ඨාසයේ පිහිටාතිමෙන බිම්කැබලි 7ක්.

සිතියම 4,114.

නො.	මම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
11045	අඹන්ඇල්ල	දිඹුලන රවේමකන්මයා	පහත	0 2 15
11046	එම	එම	එම	1 1 0
11047	එම	එම	එම	0 2 15

සිතියම 4,591.

12237	කොරහන	පී. ඕ. පුත්චිරල	මුකලාග සහ පහත	2 0 36
-------	-------	-----------------	---------------	--------

අක්කරයක් රූපියල් 10 බැගින්ය.

සිතියම 4,595.

12241	කුරුපනාවලා	උදුමාලෙඹිඹේ මරික්කාර් ඇලේ විදුනේ	කුඹුර	0 1 21
-------	------------	----------------------------------	-------	--------

අක්කරයක් රූපියල් 20 බැගින්ය.

සිතියම 4,598.

12254	පත්තල	පී. ඩබ්ලිව්.පී. ගමගෙදර මුදියන්තේ	කැලාව	1 2 25
-------	-------	----------------------------------	-------	--------

අක්කරයක් රූපියල් 10 බැගින්ය.

සිතියම 4,599.

12257	අඹන්ඇල්ල	බබ්ලිවි. කිකුල	කුඹුර	1 2 14
-------	----------	----------------	-------	--------

අක්කරයක් රූපියල් 80 බැගින්ය.

* මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ජනරාලුන්තාන්තේගේද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපජීවත්කරුන්තාන්තේගේද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වතන්තේගේ ආඥාව ලෙස,
ජ. කොළිල් වාකර්,
මහසෙනෙකාරීජ වම්හ.

No. 1,496, C. P.

Colonial Secretary's Office,
Colombo, September 16, 1895.

ON Wednesday, October 23, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at the Maturata Court-house, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,594.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
12240	Wetagepota	G. Eddoris Appu	Crown	Chena	0 2 20

Upset price,—Rs. 30 per acre.

Preliminary plan 4,472.

11900	Wegama	K. P. Jeronis Silva	Crown	Patana and low jungle	1 0 37
-------	--------	---------------------	-------	-----------------------	--------

Upset price,—Rs. 20 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,496, C. P.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 16 වෙනි දින කොළඹ.

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

මෙම දිසාවේ නුවරඑළියේ උපළුරත්තලන්තොත්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ ඔක්තෝබර් මස 23 වෙනි දින වූ බඳු 12ට මතුරට උසාවියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා අත.

මෙම දිසාවේ නුවරඑළිය පලාතේ උඩහේවාහුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි දෙකකි.

සිතියම 4,594.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. ර. ප.
12240	වැටහේපොත	ජී. එදෙරිස්අප්පු	හේන	0 2 20

අක්කරයක් රූපියල් 30 බැගින්.

සිතියම 4,472.

11900	වැගම	කේ. පී. ජෙරනිස් ද සිල්වා	පහත සහ ලවල	1 0 37
-------	------	--------------------------	------------	--------

අක්කරයක් රූපියල් 20 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්පනරාණ්ඩුවේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන නුවරඑළියේ උපළුරත්තලන්තොත්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලය,

ජී. නොල් වාකර්,
මහසෙනෙවරියාණන් වහන්ස.

No. 1,497, C. P.

Colonial Secretary's Office,
Colombo, September 17, 1895.

ON Wednesday, November 13, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udasiya pattu of Wagapanaha korale of the Matale District of the Central Province.

Preliminary plan 3,030.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
8864	Udahaduwa	Pahalagedara Bandirala and Kawrala	The Crown	Forest	3 0 26

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,497, C. P.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

මෙම දිසාවේ මාතලේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 13 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනවට යෙදෙනවා ඇත.

මෙම දිසාවේ මාතලේ පලාතේ වගපනහකෝරලේ උඩසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබලි එකකි.

සිතියම 3,030.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
8864	උවනාඩුව	පහලගෙදර බත්පිරුල සහ කවුරුල	මුකලාන	අ. රු. ප. 3 0 26

අක්කරයක් රූපියල් 10 සිට විකුණනවට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතලේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරිස් වමිහ.

No. 1,498, C. P.

Colonial Secretary's Office,
Colombo, September 19, 1895.

ON Wednesday, November 13, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Matale Pallesiya pattu of Matale East District of the Central Province.

Preliminary plan 4,604.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
12263	Kabaragala	Mr. A. Melville White	The Crown	Forest	A. R. P. 31 1 9

Upset price,—Rs. 40 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,498, C. P.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

මහම දිසාවේ මාතලේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 13 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනවට යෙදෙනවා ඇත.

මහම දිසාවේ මාතලේ නැගෙනහිරපලාතේ මාතලේ පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි එකකි.

සිතියම 4,604.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත.
12263	කබරගල	ඒ. මැල්විල් වසිම්මහත්මයා	මුකලාන	අ. රු. ප. 31 1 9

අක්කරයක් රූපියල් 40 සිට විකුණනවට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතලේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරිස් වමිහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 913, s. P.

Colonial Secretary's Office,
Colombo, September 12, 1895.

ON Wednesday, November 27, 1895, and following days, at noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Matara District of the Southern Province.
Preliminary plan 4,415.—Gangaboda pattu.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
11711	Bogahahena	Kirinde	Jungle	8	0 26
11712	Deweteketiyahena	do.	do.	4	3 18
11713	Kandemulledeniya	do.	Deniya land	0	1 35
M 483	Talgahadeniya	do.	do.	0	1 4
11714	Kahatagahahena	do.	Low jungle	3	3 11
11715	Kosruppehena	Owitagama	Jungle	8	0 38
11717	Do.	do.	Old citronella	1	0 13
11718	Welakadahena	Kirinde	do.	8	0 15
11719	Kawinnahena	do.	do.	7	1 7
11720	Bogahahena	do.	do.	4	1 29
11721	Hirideniya-atmage	do.	Chena land	5	2 15
11723	Kongahahenayaya	do.	Cleared land	0	3 34
11724	Kongahadeniya	do.	Deniya land	0	2 33
11725	Kongahahenayaya	do.	Cleared land	1	1 6
11726	Do.	do.	Jungle	7	0 17
11727	Galpotahena	do.	do.	8	0 32
11728	Do.	do.	Chena land	0	2 12
N 483	Kongahahenayaya	do.	Citronella	0	2 24
O 483	Do.	do.	Low jungle	0	3 5
11729	Do.	do.	Cleared land	0	1 25
11730	Bogahahena	do.	Jungle	2	1 7
11731	Weydellahena	do.	do.	3	1 2

Preliminary plan 4,416.

11733	Kanaralagedeniya	Meda Veyangoda	Deniya land	0	3 18
11734	Kapukanatte	do.	Chena	1	0 24
11735	Kapukanatte <i>alias</i> Karandelandekena	do.	Old citronella	0	1 31
11736	Indigahadeniya-atmage	do.	do.	0	1 26
11737	Kapukanatte	do.	Cleared land	0	1 28
11738	Do.	do.	Old citronella	0	2 26
11739	Do.	do.	Chena land	1	1 10
11740	Do.	do.	do.	2	0 6
11741	Do.	do.	Old citronella	3	0 25
11742	Do.	do.	Jungle	9	0 36
11743	Do.	do.	Chena land	0	2 34
11744	Battedellahena	do.	Jungle	9	2 16
R 483	Ambepellakanatte	do.	do.	0	0 17
S 483	Do.	do.	Cleared land	0	0 18
11745	Liyanagedeniya-atmage	do.	Jungle	2	3 32
11746	Do.	do.	Old citronella	0	1 36
11747	Indigahadeniya-atmage	do.	do.	0	1 5
11748	Do.	do.	Jungle	1	0 34
11749	Do.	do.	Old citronella	1	1 37
11750	Do.	do.	Chena land	1	1 18
11751	Do.	do.	Old citronella	0	3 7
11752	Do.	do.	Jungle	2	1 33
11753	Kapukanatte	do.	Chena land	6	1 37
11754	Mahagallalanda	do.	Jungle	2	1 5
11755	Do.	do.	Chena land	3	3 2
11756	Do.	do.	do.	2	1 3
11757	Mahagallaladadeniya	do.	Deniya land	0	0 18
11758	Mahagallalanda	do.	Old citronella	1	0 11

Upset price.—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 913, S. P.

වමී 1895 ක්වු සැප්තැම්බර් මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ලන්තාන්සේගේ කන්තෝරුවේදිය.

මාතර දිසාවේ උපළුපත්කරුන්තාන්සේගේ මිසිස් මෙති පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1895 ක්වු නොවැම්බර් මස 27 වෙනි දිනවු බදද සහ රිටිපසුව දවස්වලත් මාතර කම්බේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලායේ කොට්ඨාසයේ පිහිටාතිබෙන විමකුබෙලි 50ක්.

සිතියම 4,415. ගහබඩපත්තුව.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
			අ. රු. ප.	
11711	බෝගහ හේන	කිරික්ද	බැද්ද	8 0 26
11712	දුවවකැටියේ හේන	එම	එම	4 3 18
11713	කන්දමුල්ලේ දෙතිය	එම	දෙතිය	0 1 35
M483	කලගහදෙතිය	එම	එම	0 1 4
11714	කහවගහ හේන	එම	පාන්බැද්ද	3 3 11
11715	කොස්පුරුපේ හේන	භිව්විකමුව	බැද්ද	8 0 38
11717	එම	එම	පරන පැහිරි	1 0 13
11718	වැලකඩ හේන	කිරික්ද	එම	8 0 15
11719	කබින්න හේන	එම	එම	7 1 7
11720	බෝගහ හේන	එම	එම	4 1 29
11721	තිරිදෙතිය අත්මග	එම	හේන	5 2 15
11723	කෝන්ගහහේන සාග	එම	ඉලිවෙච්ච ඉඩම	0 3 34
11724	කෝන්ගහ දෙතිය	එම	දෙතිය	0 2 33
11725	කෝන්ගහහේන සාග	එම	ඉලිවෙච්ච ඉඩම	1 1 6
11726	එම	එම	බැද්ද	7 0 17
11727	ගල්පොක හේන	එම	එම	8 0 32
11728	එම	එම	හේන	0 2 12
N 483	කෝන්ගහ හේනසාග	එම	පැහිරි	0 2 24
O 483	එම	එම	පාන්බැද්ද	0 3 5
11729	එම	එම	එලිවෙච්ච ඉඩම	0 1 25
11730	බෝගහහේන	එම	බැද්ද	2 1 7
11731	මිදුල්ලහේන	එම	එම	3 1 2

සිතියම 4,416.

11733	කනරුගේ දෙතිය	වැදවියන්ගොඩ	දෙතිය	0 3 18
11734	කපුකනන්ත	එම	හේන	1 0 24
11735	කපුකනන්ත නොහොත් කරද			
	ලන්දහේන	එම	පරන පැහිරි	0 1 31
11736	ඉදිගහදෙතිය අත්මග	එම	එම	0 1 26
11737	කපුකනන්ත	එම	එලිවෙච්ච ඉඩම	0 1 28
11738	එම	එම	පරන පැහිරි	0 2 26
11739	එම	එම	හේන	1 1 10
11740	එම	එම	එම	2 0 6
11741	එම	එම	පරන පැහිරි	3 0 25
11742	එම	එම	බැද්ද	9 0 36
11743	එම	එම	හේන	0 2 34
11744	බොටදුල්ලහේන	එම	බැද්ද	9 2 16
R 483	අම්පැල්ලකනන්ත	එම	එම	0 0 17
S 483	එම	එම	එලිවෙච්ච ඉඩම	0 0 18
11745	ලියනගේදෙතිය අත්මග	එම	බැද්ද	2 3 32
11746	එම	එම	පරන පැහිරි	0 1 36
11747	ඉදිගහදෙතිය අත්මග	එම	එම	0 1 5
11748	එම	එම	බැද්ද	1 0 34
11749	එම	එම	පරන පැහිරි	1 1 37
11750	එම	එම	හේන	1 1 18
11751	එම	එම	පරන පැහිරි	0 3 7
11752	එම	එම	බැද්ද	2 1 33
11753	කපුකනන්ත	එම	හේන	6 1 37
11754	මහගලලන්ද	එම	බැද්ද	2 1 5
11755	එම	එම	හේන	3 3 2
11756	එම	එම	එම	2 1 3
11757	මහගලලන්ද දෙතිය	එම	දෙතිය	0 0 18
11758	මහගලලන්ද	එම	පරන පැහිරි	1 0 11

අක්කරයක මිල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්පනරුල්ලන්තාන්සේගෙන්ද, මිසිසිමේ කොන්දේසි ගැන කාරණා මාතර ආණ්ඩුවේ උපළුපත්කරුන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වමිත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 525, E. P.

Colonial Secretary's Office,
Colombo, September 13, 1895.

ON Thursday, November 14, 1895, at noon, and the following days, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-three allotments of land situated in the Tampalakam and Kaddukkulam pattus of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
P 295	Kuchcheveli	Sarahmutali Sinnattamp	Paddy land	7	3 7
R 295	Do.	R. Kartikesepillai	do.	1	3 19
U 295	Do.	S. Vinayakar	Garden	0	1 18
W 295	Do.	K. Saddanatapillai	do.	0	2 6
E 297½	Do.	Teivi, daughter of Murugan	do.	0	0 3
O 298	Do.	Selaimanachchi, widow of Sarahmutali	Paddy land	5	0 16
P 298	Do.	M. Sickkantan, &c.	do.	3	3 6
8869	Do.	A. Aptulrahiman	Garden	0	3 33
8870	Do.	do.	do.	2	0 4
8871	Do.	Kanaker Katiraveli	Paddy land	2	0 37
Preliminary plan 720.—Kaddukkulam pattu.					
W 298	Kuchcheveli	M. Umarulevvai	Paddy land	8	3 24
Preliminary plan 723.—Kaddukkulam pattu.					
6316	Pulmoddai	K. Ainiyappillai	Paddy land	1	2 22
6317	D9.	Mirasaivu Assanar	do.	5	1 37
Preliminary plan 727.—Kaddukkulam pattu.					
D 299	Tiriyai	M. Kantaiah	Paddy land	2	3 30
8923	Do.	K. Kartikeser	do.	4	1 33
8924	Do.	K. Kanavadippillai	do.	8	3 18
8925	Do.	S. U. Konamalai	do.	5	3 19
8927	Do.	A. Nakamuttu	do.	6	0 9
8933	Do.	K. Murugan	do.	3	0 27
8934	Do.	K. Kanavatippillai	do.	2	3 18
Preliminary plan 748.—Kaddukkulam pattu.					
G 308	Kumpurupiddi	S. Sinnattampi	Garden	0	0 36
I 308	Do.	Nakan Vally	do.	0	0 32
Preliminary plan 1,892.—Kaddukkulam pattu.					
S 49	Kuchcheveli	Sarahmutali Suluttan	Garden	0	1 24
Preliminary plan 790.—Kaddukkulam pattu.					
P 321	Tennamaravadi	Sitampari Kantan	Paddy land	2	1 28
Preliminary plan 1,851.—Kaddukkulam pattu.					
5968	Pulmoddai	S. Mirasaivu	Paddy land	8	1 0
Preliminary plan 881.—Tampalakam pattu.					
10608	Kinniyai	S. Pakkirtampi	Paddy	5	0 18
10612	Do.	do.	do.	4	2 9
10613	Do.	M. Kassim	do.	3	3 23
10614	Do.	do.	do.	2	3 12
10615	Do.	S. Paikkirtampi	do.	7	2 38
10616	Do.	S. Ussan	do.	6	1 18
10617	Do.	do.	do.	6	1 27
10618	Do.	do.	do.	5	1 36
10619	Do.	A. Paikkircuddi	do.	13	0 0
10621	Do.	T. Muhammatutampi	do.	7	0 0
10622	Do.	T. Muhammatutampi and another	do.	4*	1 4
10624	Do.	A. Samisu	do.	12	0 31
10626	Do.	Ramulampillai Rippo	do.	5	2 4
10627	Do.	M. Sinnitampi	do.	19	0 34
10629	Do.	M. Seysudeen	do.	3	3 38
10637	Do.	S. Assin	do.	3	3 16
10638	Do.	I. Ahasim	do.	3	3 9
10644	Do.	T. Mukammatutampi	do.	7	3 17

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 525, B. P.

கொலோனியல் சர்க்கிடுததாரா அபிசில,
கொழும்பில், 1895 ம ஆட புரட்டாசிமீ 13 ந் உ.

1895 ம ஆண்டு காரததிகைமாசம் 14 ந் தேதியாகிய வியா ளக்கிழமை மத்தியான மு மதனையடுத்த நாட களிலும் கீழ மாகாணத்து திரிகோணமலை உதவி கவற்றணமேந்து ஏசனறவாகளால இதனடியிற சொலலப்பபட டிருசகிற முடிக்கூரிய காணிததுணடுகளை, அரசாட்சியாரால உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிர காரம் ஏலத்திற்குறி விற்கப்படும்.

43 காணிததுணடுகளை, கீழ மாகாணத்து திரிகோணமலை டிஸ்திரிக்கின தமபலகமபபற்று கடடுகூள் பற்று பகுதிகளிலிருக்கின்றது.

பிளான இலககம் 720, கடடுகூள்பபற்று.

இல.	குறிச்சி.	கேள்வீக்காரனின பெயர்.	உரித்தாளி.	விவாம்.	வீசாலம். அ. றா. ப.
P 295	சூச்சுவெளி	சேராமுதலி னினனத்தமபி	அரசாட்சியாரா	நெற்றரை	7 3 7
R 295	ஓடி	ஆர். கார்த்திகேசுப்பிள்ளை	ஓடி	ஓடி	1 3 19
U 295	ஓடி	எ. வினாயகர்	ஓடி	தோட்டம்	0 1 18
W 295	ஓடி	க. சட்டநாதப்பிள்ளை	ஓடி	ஓடி	0 2 6
E. 297½	ஓடி	முருகனமகளை தெயசி	ஓடி	ஓடி	0 0 3
O 298	ஓடி	சேராமுதலிகைமபெண னிலைமா நாசசி	ஓடி	நெற்றரை	5 0 16
P 298	ஓடி	எம். சிக்கநாதனும் மறுபேரும்	ஓடி	ஓடி	3 3 6
8869	ஓடி	எ. அப்துலவெஹிமான	ஓடி	தோட்டம்	0 3 33
8870	ஓடி	ஓடி	ஓடி	ஓடி	2 0 4
8871	ஓடி	கனகாகஜாவேலி	ஓடி	நெற்றரை	2 0 37
W 298	சூச்சுவெளி	பிளான இலககம் 723, கடடுகூள்பபற்று. எம். உமறுவெவவை	அரசாட்சியாரா	நெற்றரை	8 3 24
6316	புலமோட்டை	பிளான இலககம் 1,934, கடடுகூள்பபற்று. தெ. அயினியாப்பிள்ளை	அரசாட்சியாரா	நெற்றரை	1 2 22
6317	ஓடி	மீராசாய்பு அசனூர்	ஓடி	ஓடி	5 1 37
D 299	கிரியாய	பிளான இலககம் 727, கடடுகூள்பபற்று. எம். கந்தையா	அரசாட்சியாரா	நெற்றரை	2 3 30
8923	ஓடி	கெ. கார்த்திகேசா	ஓடி	ஓடி	4 1 33
8924	ஓடி	கெ. கனவதிப்பிள்ளை	ஓடி	ஓடி	8 3 18
8925	ஓடி	எஸ். டபிளயு. கோணமலை	ஓடி	ஓடி	5 3 19
8927	ஓடி	எ. நாகமுத்து	ஓடி	ஓடி	6 0 9
8933	ஓடி	கெ. முருகன்	ஓடி	ஓடி	3 0 27
8934	ஓடி	கெ. கனவதிப்பிள்ளை	ஓடி	ஓடி	2 3 18
G 308	சூம்புறுபிட்டி	பிளான இலககம் 748, கடடுகூள்பபற்று. எஸ். னினனத்தமபி	அரசாட்சியாரா	தோட்டம்	0 0 36
I 308	ஓடி	நாகனவலவி	ஓடி	ஓடி	0 0 32
S 49	சூச்சுவெளி	பிளான இலககம் 1,892, கடடுகூள்பபற்று. சேராமுதலி சுல்தான	அரசாட்சியாரா	தோட்டம்	0 1 24
P 321	தென்னமாவடி	பிளான இலககம் 790, கடடுகூள்பபற்று. சிதம்பரிநந்தன	அரசாட்சியாரா	நெற்றரை	2 1 28
5968	புலமோட்டை	பிளான இலககம் 1,851, கடடுகூள்பபற்று. எஸ். மீராசாய்பு	அரசாட்சியாரா	நெற்றரை	8 1 0
10608	கிரியாய்	பிளான இலககம் 881, தமபலகமபபற்று. எஸ். பக்கீரத்தமபி	அரசாட்சியாரா	நெற்றரை	5 0 18
10612	ஓடி	ஓடி	ஓடி	ஓடி	4 2 9
10613	ஓடி	எம். காசிம	ஓடி	ஓடி	3 3 23
10614	ஓடி	ஓடி	ஓடி	ஓடி	2 3 12
10615	ஓடி	எஸ். பக்கீரத்தமபி	ஓடி	ஓடி	7 2 33
10616	ஓடி	எஸ். உசன	ஓடி	ஓடி	6 1 18
10617	ஓடி	ஓடி	ஓடி	ஓடி	6 1 27
10618	ஓடி	ஓடி	ஓடி	ஓடி	5 1 36
10619	ஓடி	எ. பக்கீரதுட்டி	ஓடி	ஓடி	13 0 0
10621	ஓடி	நி. முகம்மதுதமபி	ஓடி	ஓடி	7 0 0
10622	ஓடி	நி. முகம்மதுதமபி மறுபேரும்	ஓடி	ஓடி	4 1 4
10624	ஓடி	எ. காபிசு	ஓடி	ஓடி	12 0 31
10626	ஓடி	றமுலாமப்பிள்ளை நிப்படி	ஓடி	ஓடி	5 2 4
10627	ஓடி	எம். சீனித்தமபி	ஓடி	ஓடி	19 0 34
10629	ஓடி	எம். செயசுதீன்	ஓடி	ஓடி	3 3 33
10637	ஓடி	எஸ். ஆசின	ஓடி	ஓடி	3 3 16
10638	ஓடி	எஸ். அகசீம	ஓடி	ஓடி	3 3 9
10644	ஓடி	நி. முகம்மதுதமபி	ஓடி	ஓடி	7 3 17

இக்காணிகளைப் பற்றிய மேலதிகமான விவரங்களை அளவைத் தலைவரிடத்திலும் விற்றபணவின் கொந்தி கூண்ப்பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசனறரிடத்திலுமிருந்து அறிந்துகொள்ளலாம்.

அதியுத்தம் முகோத்தம்ர் அவர்களினது கட்டளையின்படி,
ஈ. நோவெல உவாக்ரர்,
இராசாங்க லிகிதர்.

No. 526, E. P.

Colonial Secretary's Office,
Colombo, September 17, 1895.

ON Tuesday, November 19, 1895, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 730.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
8950	Vellankiri	General sale	Fit for paddy	49	1	0
8957	Do.	do.	do.	24	0	0
8957a	Do.	do.	do.	31	0	30
8957b	Do.	do.	do.	26	1	12
8957c	Do.	do.	do.	32	3	20
8958	Do.	do.	do.	25	0	0
8958b	Do.	do.	do.	28	0	0
8958c	Do.	do.	do.	23	2	12
8958d	Do.	do.	do.	26	3	15
8961a	Do.	do.	do.	30	2	0
8971b	Do.	do.	do.	28	3	0
8971c	Do.	do.	do.	34	0	0
8971d	Do.	do.	do.	15	3	18
8971e	Do.	do.	do.	17	0	0
8971f	Do.	do.	do.	13	3	24
8971g	Do.	do.	do.	11	3	17
8975	Do.	do.	do.	26	1	10
8975a	Do.	do.	do.	29	3	18
8975b	Do.	do.	do.	22	1	12
8976	Do.	do.	do.	15	3	17
8976a	Do.	do.	do.	9	0	25
8976b	Do.	do.	do.	16	3	6
8976c	Do.	do.	do.	27	3	11
8976d	Do.	do.	do.	17	1	30
8976e	Do.	do.	do.	2	3	16
8979	Do.	do.	do.	26	3	25

Preliminary plan 1,985.

6462	Kalimadu	M. Usanamukantiram	Ittiadimunmari	6	1	20
6465	Do.	V. V. Vakuppillai	Fit for paddy	16	1	0
6468	Do.	M. Apturaimallevvai	do.	25	1	14
6471	Do.	T. Atamvava	Irukkaddippumi	20	0	16
6475	Do.	M. Usanamukantiram	Fit for paddy	7	1	18
6476	Do.	do.	do.	4	2	6

Preliminary plan 1,982.

6456	Kalimadu	M. K. Mirasaivumarakkayer	Fit for paddy	13	2	19
6457	Do.	V. V. Vakuppillai	do.	3	2	14

Preliminary plan 1,989.

6483	Kalimadu	K. Sikkanterlevvai	Fit for paddy	23	1	0
------	----------	--------------------	---------------	----	---	---

Preliminary plan 1,987.

6480	Palukamam	M. Chinnappillai	Fit for paddy	5	3	28
------	-----------	------------------	---------------	---	---	----

Preliminary plan 1,988.

6481	Palukamam	K. Kanapatiyan	Fit for paddy	10	2	6
------	-----------	----------------	---------------	----	---	---

Preliminary plan 1,332.

3161	Palukamam	K. Alaiyappodi	Fit for paddy	6	1	38
------	-----------	----------------	---------------	---	---	----

Preliminary plan 1,978.

6446	Natanai	M. Karavakuppoddi	Fit for paddy	7	3	32
------	---------	-------------------	---------------	---	---	----

Preliminary plan 483.

4591	Natanai	K. Alaiyappodi	Fit for paddy	16	0	30
------	---------	----------------	---------------	----	---	----

Preliminary plan 1,604.

4431	Palukamam	K. Katiramuppan	Pilalivempukadu	6	3	7
4432	Do.	do.	do.	5	0	8

Preliminary plan 1,984.

6460	Mandur	Kopala Sinka Aiyer	Mandukkoddaiveli	2	2	38
------	--------	--------------------	------------------	---	---	----

Preliminary plan 1,464.—Akkarai.

3717	Karunkoddittivu	General sale	Jungle	1	3	25
3767	Do.	do.	do.	1	2	31

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary

No. 526, E. P.

கொலோனியல் சுககிற்றதாரா ஆபிசில்,
கொழும்பில், 1895 ம் ஆண்டு புரட்டாசிம் 17 ந்தேதி.

1895 ம் ஆண்டு கார்த்திகைமாதம் 19 ந்திகதியாகிய செவ்வாய்க்கிழமையன்று மதனையடுத்த நாட்களிலு
ம் கிழக்கு மாகாணத்து கவண்ணமேரது ஏசுனறவர்களை தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற
முடிக்கூரிய காணிக்கைகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏல்
ததிற்குறி வீற்பார.

காணிக்கைகளை, கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டி விருக்கினறன.
படம் 730.

இல.	குறிச்சி.	கேள்வீக்காரனின் பெயர்.	விவரம்	விலைமம்
				அ. ரூ. ப.
8950	வெல்லங்கிரி	பொதுவிற்பனவு	வேளாணமைசெய்கைகேற்றது	49 1 0
8957	ஹெடி	ஹெடி	ஹெடி	24 0 0
8957a	ஹெடி	ஹெடி	ஹெடி	31 0 30
8957b	ஹெடி	ஹெடி	ஹெடி	26 1 12
8957c	ஹெடி	ஹெடி	ஹெடி	32 3 20
8958	ஹெடி	ஹெடி	ஹெடி	25 0 0
8958d	ஹெடி	ஹெடி	ஹெடி	28 0 0
8958c	ஹெடி	ஹெடி	ஹெடி	23 2 12
8958d	ஹெடி	ஹெடி	ஹெடி	26 3 15
8961a	ஹெடி	ஹெடி	ஹெடி	30 2 0
8971b	ஹெடி	ஹெடி	ஹெடி	23 3 0
8971c	ஹெடி	ஹெடி	ஹெடி	34 0 0
8971d	ஹெடி	ஹெடி	ஹெடி	15 3 18
8971e	ஹெடி	ஹெடி	ஹெடி	17 0 0
8971f	ஹெடி	ஹெடி	ஹெடி	13 3 24
8971g	ஹெடி	ஹெடி	ஹெடி	11 3 17
8975	ஹெடி	ஹெடி	ஹெடி	26 1 10
8975a	ஹெடி	ஹெடி	ஹெடி	29 3 18
8975b	ஹெடி	ஹெடி	ஹெடி	22 1 12
8976	ஹெடி	ஹெடி	ஹெடி	15 3 17
8976a	ஹெடி	ஹெடி	ஹெடி	9 0 25
8976b	ஹெடி	ஹெடி	ஹெடி	16 3 6
8976c	ஹெடி	ஹெடி	ஹெடி	27 3 11
8976d	ஹெடி	ஹெடி	ஹெடி	17 1 30
8976e	ஹெடி	ஹெடி	ஹெடி	2 3 16
8979	ஹெடி	ஹெடி	ஹெடி	26 3 25
படம் 1,985.				
6462	கனிமடு	மு. உசனாமுகாந்தரம்	இத்தாட்டிமுனமாரி	6 1 20
6465	ஹெடி	வ. வீ. வாகுப்பிள்ளை	வேளாணமைப்பூமி	16 1 0
6468	ஹெடி	மு. அலுதல நகிமாலெவவ	ஹெடி	25 1 14
6471	ஹெடி	தொ. ஆதம்வாவா	இருக்கடிப்பூமி	20 0 16
6475	ஹெடி	மு. உசனாமுகாந்தரம்	வேளாணமைப்பூமி	7 1 18
6476	ஹெடி	ஹெடி	ஹெடி	4 2 6
படம் 1,982.				
6456	ஹெடி	மு. க. மீராசாயு மரக்காயர்வேளாணமைப்பூமி	ஹெடி	13 2 19
6457	ஹெடி	வ. வி. வாகுப்பிள்ளை	ஹெடி	3 2 14
படம் 1,989.				
6483	ஹெடி	க. சிக்கந்தாலெவவை	வேளாணமைப்பூமி	23 1 0
படம் 1,987.				
6480	பளுகாமம்	மு. சி. னனப்பிள்ளை	வேளாணமைப்பூமி	5 3 28
படம் 1,988.				
6481	பளுகாமம்	க. கணபதியான	வேளாணமைப்பூமி	10 2 6
படம் 1,332.				
3161	பளுகாமம்	க. அலையாப்போடி	வேளாணமைப்பூமி	6 1 38
படம் 1,978.				
6446	நாதனை	மு. கனிவாகுப்பிள்ளை	வேளாணமைப்பூமி	7 3 32
படம் 483.				
4591	நாதனை	க. அலையாப்போடி	வேளாணமைப்பூமி	16 0 30
படம் 1,604.				
4431	பளுகாமம்	க. கதிராமப்பன	பிலாவிலெம்புக்காடு	6 3 7
4432	ஹெடி	ஹெடி	ஹெடி	5 0 8
படம் 1,984.				
6460	மண்தோ	கோபாலிசிக்ஹியர்	மணுக்கொட்டைவெளி	2 2 88
படம் 1,464, அக்கரை.				
3717	கருங்கொட்டித்திவ	பொதுவிற்பனவு	காடு	1 3 25
3767	ஹெடி	ஹெடி	ஹெடி	1 2 31

இக்காணிக்கைப்பற்றிய மேலதனமான வினமபாங்கனையும் வீற்புனவின கொந்திசுகளையும்பற்றி மட்ட
டக்களப்பு அரசாட்சி ஏசுனறத்துரையவர்களிடம் வீனாவி யற்றிந்துக்கொள்ளலாம்.

அதியுத்தம் மகோதமர்யவர்களினது கட்டளையின்படி,
ஈ. நோவெல் உவாக்கர்,
இராசாங்க விசுதா.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 203, P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 18, 1895.

ON Tuesday, November 12, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Yatikinda and Wiyaluwa divisions of the Badulla District of the Province of Uva.

Preliminary plan 524. Applicant—Mr. H. O. Hoseason.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
U 54	Weywelhinna	E. Ganeti and E. Kalumenika	Chena	1 3 8
1794	Do.	Crown	Patana	23 1 15
V 54	Do.	E. Hinappuhamy	Chena	0 2 4
W 54	Do.	E. Ranhamy and others	do.	5 1 3
X 54	Do.	E. Hinappuhamy	do.	1 1 24
Y 54	Do.	E. Ganeti and five others	do.	1 1 38

Preliminary plan 571. Applicant—The Eastern Estates and Produce Company of Ceylon, Limited.

H 64	Bebilegama	G. Kiriwanthi	Patana	2 1 38
I 64	Do.	do.	Cleared chena	0 2 29
J 64	Do.	G. Kiriwanthi and others	Patana	1 2 22
K 64	Do.	E. Siyatu and others	Tea nursery	0 3 36
L 64	Do.	K. Ganeti	Chena	4 1 4
1943	Do.	Crown	Patana	1 1 17
M 64	Do.	K. Ganeti	Chena	2 3 11
N 64	Do.	M. Tissahamy	do.	4 2 15
O 64	Do.	K. Ganeti	Patana	1 1 20
P 64	Do.	E. Siyatu Gamarala and others	Chena	4 2 18
1945	Do.	Crown	Patana	4 3 2
1946	Do.	do.	do.	9 2 23

Preliminary plan 477. Applicant—Mr. H. O. Hoseason.

M 52	Uduwara	Arumogan Kangany and Arason Kangany	Coffee. There is a tiled house on it, now dilapidated, and the land round is planted. There are old plantations also on the block covered with jungle	6 2 30
------	---------	-------------------------------------	---	--------

Preliminary plan 568. Applicant—Nachiappa Chetty.

1926	Kandededara	Crown	Garden and lantana	0 0 31
1928	Do.	do.	Patana	19 2 25
F 64	Do.	H. Appuhamy and another	Chena	1 1 20
G 64	Do.	K. M. L. Nachiappa Chetty	Tea	2 1 35

Upset price,—Rs. 10 per acre. Upset price of G 64, Rs. 60.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 203, P. OF U.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස්ථානයේදී කන්දෝරුවේදීය.

දිසාමේ බදුළු පලාතේ එජන්තලන්සාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 12 වෙනි දිනකදී අගහැරුවාද දවල් 12ට බදුළු කවිවේර්සේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරන්නට යෙදෙනවා ඇත.

ලාව දිසාමේ බදුළු පලාතේ යටිකිද සහ විසඵව කොට්ඨාසවල පිහිටා තිබෙන බිම්කැබලි 23ක්.

සිතියම 524. ඉල්ලුම්කාරයා—එච්. ඩී. හොප්සන් මහත්මයා.

නො.	ගම.	අයිතියකට තිසන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
U 54	වේවැල්හින්න	ඊ. ගනිනි සහ ඊ. කළුමැනිකා	හේන	1 3 8
1794	එම	ආණ්ඩුව	පහත	23 1 15
V 54	එම	ඊ. හින්අප්පුහාමි	හේන	0 2 4
W 54	එම	ඊ. රංහාමි සහ තවත් අයෙක්	එම	5 1 3
X 54	එම	ඊ. හින්අප්පුහාමි	එම	1 1 24
Y 54	එම	ඊ. ගැනවි සහ තවත් 5 දෙනෙක්	එම	1 1 38

නො.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
සිතියම 571. ඉල්ලුම්කාරයා—ජයවරන් ඇස්ලේවි.				
H 64	බිබිලේගම	ඒ. කිරිවත්තේ	පතන	2 1 38
I 64	එම	එම	එලිකල හේන	0 2 29
J 64	එම	ඒ. කිරිවත්තේ සහ තවත්	පතන	1 2 22
K 64	එම	ජ. සියානු සහ තවත්	තේ තවාන	0 3 36
L 64	එම	කේ. ගන්ඇනි	හේන	4 1 4
1943	එම	ආණ්ඩුව	පතන	1 1 17
M 64	එම	කේ. ගන්ඇනි	හේන	2 3 11
N 64	එම	ඇම්. කිසාහාමි	එම	4 2 13
O 64	එම	කේ. ගන්ඇනි	පතන	1 1 20
P 64	එම	ජ. සියානු ගමරාල සහ තවත්	හේන	4 2 18
1945	එම	ආණ්ඩුව	පතන	4 3 2
1946	එම	එම	එම	9 2 23

සිතියම 477. ඉල්ලුම්කාරයා—එච්. ඩී. හොසිසන් මහත්මයා.

M52	ලඹුවර	ආරුමොගන් කංකානි සහ අර සන් කංකානි	කෝපි, කඩාවැටෙන්නට ලංඳන ලද ගෙයක් මෙහි තිබේ, හේ වටවම වත්ත වවා තිබේ, දැනට කැලේ වැව් ඊට සටවිතිබේ න පරණ වැව්ලි ස් තිත් මෙහි තිබේ	6 2 30
-----	-------	----------------------------------	---	--------

සිතියම 568. ඉල්ලුම්කාරයා—නාවිඅප්පා හෙවිවි.

1926	කන්දේගෙදර.	ආණ්ඩුව	—	0 0 31
1928	එම	එම	—	19 2 25
F 64	එම	එච්. අප්පහාමි සහ තවත්.	—	1 1 20
G 64	එම	නාවිඅප්පා හෙවිවි	—	2 1 35

අක්කරයක් රූපියල් 10 සිට විකුනනු ලැබේ.

G 64 භිමකවිවියේ අක්කරයක් රූපියල් 60 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරුල්තැනගෙන්ද, විකුනුම ගැණ කාරණ බදුල්ලේ ආණ්ඩුවේ එජන්තනැනගෙන්ද දැනගතයුතුය.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙක්‍රතාර්ස් මමත.

No. 204, P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 23, 1895.

ON Tuesday, November 26, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 551.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1885	Lunugalla and Ketawela	Mr. P. F. Hadow	Crown	Patana	65 0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 204, P. OF U.

වම 1895 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දින කොළඹ

මහසෙනාධාරී සර්වභූමිකර්මාන්තකරණ කමිටුවේ දින.

ඉහත දිනවලට ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1895 ක්වු නොවැම්බර් මස 26 වෙනි දිනවු අභ්‍යන්තරව දැවල් 120 බදු කම්බේරියේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

ඉහත දිනවලට බදු පලයේ යම්කිසි කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

නො.	ම.	සිතියම 551.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
1885	එනුගල්ල සහ කැටවල	පි. ඇ. ඩබ්ලිව් මහත්මයා	ඉල්ලුම්කාරයා.	පහත	65 0 0

අක්කරයක් රූපියල් 10 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන් ජනරාල්වරයාගෙන්ද, විකුණුම් ගැණ තොරතුරු ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
ජී. නොඑල් ලාකර්,
මහසෙනාධාරී වමික.

No. 205, P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 25, 1895.

ON Tuesday, November 26, 1895, at noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Buttale, Yatikinda, and Udukinda divisions of the Badulla District of the Province of Uva.

Preliminary plan 541.—Buttale.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
1862	Batugammana	Mr. S. J. Sparkes	Crown	Mukalana	28	3 31
R 60	Do.	do.	D. L. Perera	Old chena	8	2 5
Preliminary plan 377.—Yatikinda.						
1227	Talwatta	T. B. Giragama, Korala	Crown	Paddy field	0	2 31
1228	Do.	do.	do.	do.	0	0 9
1229	Do.	do.	do.	do.	0	1 14
1230	Do.	do.	do.	do.	0	2 25
1231	Do.	do.	do.	do.	0	2 31
1232	Do.	do.	do.	do.	0	0 37
1233	Do.	do.	do.	do.	0	1 33
Preliminary plan 30.						
42	Talawagama	C. Taldena, Ratemahatmaya	Crown	Paddy field un-cultivated	2	0 29
Preliminary plan 343.						
1686	Palepotagama	For sale and settlement	Heirs of Mr. Lutery	Garden	0	1 31
O 27	Do.	do.	do.	do.	0	2 18
Preliminary plan 441.						
T 51	Kanahela	—	A. K. Sarasidina	Chena	1	0 0
U 51	Do.	K. Adrian Silva, deceased	M. Kalu Appu	do.	2	3 10
W 51	Do.	Advertised for sale and settlement	A. K. Sarasidina	Old coffee and plantains	0	0 9
Y 51	Do.	do.	M. Kalu Appu	Old coffee, contains 2 houses	0	0 17
Z 51	Do.	Komale Panduram	A. K. Sarasidina	do.	0	0 3
E 52	Do.	Aron Appu	Aron Appu	Old coffee, contains a small house and portion of another	0	1 2
Preliminary plan 3,140.						
I 456	Hanwella	For general sale	Kitchel Jayman and Crown	Coffee	13	0 0
I 456½	Do.	do.	do.	do.	0	0 4
8997	Do.	do.	do.	do.	8	0 0
Preliminary plan 2,133.						
Q 206	Yapamme	For settlement	D. W. Punchi	Field	1	0 4
R 206	Do.	do.	Rankonda	do.	2	1 25
S 206	Do.	do.	W. Ratta	do.	0	2 11
Preliminary plan 421.—Udukinda.						
1493	Galahitiyawa	P. Hein Appu	Crown	Paddy field	0	1 25
1494	Do.	do.	do.	do.	0	0 33

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 205, P. OF U.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

ඉහත දින වේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 26 වෙනි දින වූ අභ්‍යන්තර දඬුවම් 12ට බදු එකවරින්දීම වෙන්දේසිකර විකුණනට හෝ බේරුම්කරදෙනට යෙදෙනවා ඇත.

ඉහත දින වේ බදු පලාතේ වූත්තල සවිකිඳ සහ උඩුකිඳ කොට්ඨාසවල පිහිටා තිබෙන භිම්බාබෙලි 24ක්. සිතියම 541. ගම—බඩුගම්මත.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් නියෝජනා.	අන්දම.	මහත.
1862	ඇස්. ජේ. ස්පාර්ක්ස්	ආණ්ඩුව	බුකලාන	28 3 31
R 60	මහත්මයා එම	ඩී. ඇල්. ප්‍රෙරු	පරන හේන	8 2 5

සිතියම 377. ගම—නල්වත්ත.

1227	වී. බී. ගීරාගම කෝරල	ආණ්ඩුව	කුඹුර	0 2 31
1228	එම	එම	එම	0 0 9
1229	එම	එම	එම	0 1 14
1230	එම	එම	එම	0 2 25
1231	එම	එම	එම	0 2 31
1232	එම	එම	එම	0 0 37
1233	එම	එම	එම	0 1 33

සිතියම 30. ගම—නලාවේගම.

42	මාර්ලිස් කල්දෙන රටේ මහත්මයා	ආණ්ඩුව	පුරන්කුඹුර	2 0 29
----	-----------------------------	--------	------------	--------

සිතියම 343. ගම—පිලිපොතගම.

1686	විකිනිමට හෝ බේරුම්කර දීමට	එටර්ස් මහත්මයාගේ උරුමක් කාරයෝ එම	වත්ත එම	0 1 31 0 2 18
O 27	එම			

සිතියම 441. ගම—කනහෙල.

T 51	—	ඒ. කේ. සරසදියා	හේන	1 0 0
U 51	කැසිගිය කේ. අදිරියන්සිල්වා	ඇම්. කඵආප්පු	එම	2 3 10
W 51	එම	ඒ. කේ. සරසදියා	පරණකෝපි සහ වෙන ගස්තැනි	0 0 9
Y 51	එම	ඇම්. කඵආප්පු	පරණ ගෙවල් දෙකක්	0 0 17
Z 51	කමලපන්දරම්	ඒ. කේ. සරසදියා	එම	0 0 3
E 52	ආරෝග්ආප්පු	ආරෝග්ආප්පු	පරණකෝපි, පොඬි ගෙයක් සහ වෙන ගේක කොටසක්	0 1 2

සිතියම 3,140. ගම—හංවැල්ල.

I 456	—	කිව්වල් ජේමන් සහ ආණ්ඩුව	කෝපි එම	13 0 0 0 0 4
I 456½	—			
8997	—	ආණ්ඩුව	පහන	8 0 0

සිතියම 2,133. ගම—සපමම.

Q 206	—	ඩී. ඩබ්ලිව්. පුංචි	කුඹුර	1 0 4
R 206	—	රංකොන්ද	එම	2 1 25
S 206	—	කේ. රත්නා	එම	0 2 11

සිතියම 421. ගම—ගලහිටියාව.

1493	පී. හිත්ආප්පු	ආණ්ඩුව	කුඹුර	0 1 25
1494	එම	එම	එම	0 0 33

අක්කරයක් රූපියල් 10 සිට විකුනනු ලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල්කුනගෙත්ද, විකුනුම ගැණ තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ජී. නොඵල් වාකර්,
මහසෙනසුනාධිපති මමිත.

No. 206 P. OF U.

Colonial Secretary's Office,
Colombo, September 26, 1895.

ON Tuesday, November 12, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 534.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
1821	Kottalbedda	Mr. J. H. B. Cockburn	Crown	Patana	92	3 28
1824	Pallepanguwa	do.	do.	do.	100	3 24

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, Colombo, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 206, P. OF U.

වම් 1895 ක්වු සැරකුම්ව මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1895 ක්වු නොවැම්බර් මස 12 වෙනි දිනවූ අහගරුවාදු දවල් එකට බදු කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු පලාතේ යටිකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකකි.

සිතියම 534.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.	
				අ.	රු. ප.
1821	කොට්ටල්බෑදු	ජේ. එච්. ඩී. කෝබර්න් මහත්මයා	පහත	92	3 28
1824	පල්ලේපහුව	එම	එම	100	3 24

අක්කරයක් රුපියල් 10 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා කොළඹ සර්වේයර්ස් ජනරාල්වරයාගෙන්ද, විකුනුම් ගැණ කාරණා උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුමානන්වතගේගේ ආඥාවලය,

ජ. නොඵල් වාකර්,
මහසෙනෙවිවරයාගේ වම්ය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 209, P. OF S.

Colonial Secretary's Office,
Colombo September 24, 1895.

ON Monday, November 25, 1895, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 284.—Kinigoda korale, Diyaladahamuna pattuwa.

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Value of		
					Extent.	Timber.	
					A.	R.	P. Rs. c.
J 50	Moragalatennamukalana	Mahagoda	Loku Appu and Sellappu	Forest	3	0	0 —
1363	Galkotuwahena	Galpola	K. M. Appuhami	Forest	2	1	0 —
7522	Duldeniyahena	Uduwewela	Crown	Chena	1	0	4 —
5454	Siyambala-attagawakana-pedigahena	Uduwewela	do.	Jungle	2	0	39 —
N 156	Warakatennawatta	Pallebeddawala	Mudalihami and others	Chena	2	1	30 —
O 156	Do.	do.	do.	Garden	0	2	7 —
4918	Bandarahena	Godagama	Anwarama Danumaratna and	Chena	2	3	25 —
4919	Tyagalahena	do.	Indrajoti Unnanse	do	0	2	39 —

Lot.	Name of Land.	Situation.	Name of Claimant.	Description.	Extent.		Value of
					A. R. P.	Rs. c.	
O 66	Mahakanattahena	Preliminary plan 520.—Galboda korale, Meda pattuwa. Nankurugama	Kalu	Jungle	0	1 30	—
1358	Matalagala	Preliminary plan 524.—Paranakuru korale, Tumpalata pattuwa. Arama	Crown	Forest	10	0 14	12 0
1101	Kapukotuwehena.	Preliminary plan 427.—Paranakuru korale, Tumpalata pattuwa. Araneke	do.	Forest and jungle	2	3 8	—
C 69	Elapahalamudunehena	Preliminary plan 544.—Paranakuru korale, Tumpalata pattuwa. Godigomuwa	G. K. Sandara and another	Low land	2	3 21	10 0
1170	Ratmalgolla	Preliminary plan 457.—Paranakuru korale, Tumpalata pattuwa. Talaspetiya	Crown	Jungle	1	2 6	4 50
1172	Ratmalgollawatta	do.	do.	Chena	1	1 28	10 0
1173	Ratmalgolla	do.	do.	Jungle	5	3 34	4 0
D 61	Oyagodahena	Preliminary plan 464.—Paranakuru korale, Tumpalata pattuwa. Habalakakwa	Vedalayagedara Lapi	Low jungle	0	1 36	2 0
1351	Dummalagodamukalana	Preliminary plan 521.—Paranakuru korale, Tumpalata pattuwa. Balawatgama	Crown	Forest	0	2 32	2 75
3907	Halanwaturamukalana	Preliminary plan 174—Three Korales, Atulugam korale. Maliboda	Crown	Forest	5	1 25	—
3641	Pinnagollehena	Preliminary plan 160. — Panawal korale. Madola	D. T. Dissan Sinno and others	Garden	0	3 30	—
3641½	Do.	do.	do.	do.	0	2 27	—
3641¼	Do.	do.	J. M. Wijetunga	do.	0	2 3	—
5854	Talawattehena	Preliminary plan 257. — Lower Bulatgama. Wegalla	W. Undiya and another	Chena	1	0 20	—
5943	Kosgahamulahena	Preliminary plan 258.—Lower Bulatgama. Lewala	M. Unga Duraya	Chena	0	1 21	—
6105	Etgaleowita	do.	B. Harmanis Peris	Garden	0	0 18	—
6106	Do.	do.	do.	do.	0	2 5	—
6107	Etgalehena	do.	R. Stephen de Silva	Chena	0	3 2	—
1352	Gallenamullemukalana	Preliminary plan 522.—Uduwapalata, Lower Bulatgama. Urumiwala	Crown	Forest	8	0 0	—
1354	Mugunuwalahena	do.	do.	do.	4	3 5	—

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 209, P. OF S.

වර්ෂ 1895 ක්වූ සැප්තැම්බර් මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙවුන්ගේ උත්තරාණයෙන් කන්දෝරුවේදී.

බරගල දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කයේ උපරිපත්කරන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව
සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 25 වෙනි සඳුදා සවස
එකට කැගල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරන්නට යෙදෙනවා ඇත.
සබරගල දිසාවේ කැගල්ල පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 28 ක්.

සිතියම 284. කිනිගමකෝරලේ දෙසාලදහවුනපත්තුවේ මහගොඩ.
අයිතිකම කියන්නා—ලොකුඅප්පු සහ සෙල්ලප්පු.

නො.	ඉඩමේ නම.	තිබෙන ස්ථානය.	අන්දම.	ලීවල වටිනා		
				මහත. අ. රු. ප.	කම. රු. ශ.	
J 50	මොරගොලකැන්නේවුකලාන	වුනපත්තුවේ මහගොඩ වුකලාන		3	0 0	—
1363	ගල්කොටුවේ හේන	සිතියම 527. අයිතිකම කියන්නා—කේ. ඇම්. අප්පුහාමි. ගල්පොල	වුකලාන	2	1 0	—
7522	සිතියම 5,903. ගල්බොඩකෝරලේ එගොඩපත්තුවේ උඩුවල. අයිතිකම කියන්නා—ආණ්ඩුව. දුල්දෙනියේ හේන	ගල්පොල	හේන	1	0 4	—
5454	සියඹලාඅත්තනාවා කනපේ සිගේ හේන	සිතියම 8,103. ගල්පොල	කැලේ	2	0 39	—
N 156	සිතියම 4,903. ගල්බොඩපත්තුව. අයිතිකම කියන්නා—වුදුලිහාමි සහ තවත්.	වරකාකැන්නේ වත්ත	හේන	2	1 30	—
O 156	එම	එම	වත්ත	0	2 7	—

නො.	ඉඩමේ නම.	නිබේන ස්ථානය.	අන්දම.	ලීවල වටිනා	
				මහක. ආ. රු. ප.	කම. රු. ශ.
		සිතියම 7,939. ගන්නාපත්තුවේ.			
		අයිතිකම් කිසිත්තා—අත්වාරමදමමාරත්ත සහ ඉදුරෝනි උත්තාත්තේ.			
4918	බත්චාරසේන	ගොඩනම	සේන	2 3 25	—
4919	නියගලේසේන	එම	එම	0 2 39	—
O 66	මහකනන්දේසේන	සිතියම 520. මැදපත්තුවේ. අයිතිකම්කිසිත්තා—කම.	කැලේ	0 1 30	—
		නාන්කුරුගම			
1358	සිතියම 524. පරනකුරුකෝරලේ තුම්පලාතපත්තුවේ. මාතලාගල	අරම	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. මුකලාන	10 0 14	12 00
		සිතියම 427.			
1101	කපුකොටුවේසේන	අරනැගේ	කැලේසහමුකලාන	2 3 8	—
		සිතියම 544. අයිතිකම් කිසිත්තා—ජී. කේ. සන්දරා සහ තවත්.			
C 69	ඇලපහලමුදුනේ සේන	ගොඩගොමුව	උන්ද	2 3 21	10 00
		සිතියම 457. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.			
1170	රත්මල්ගොල්ල	තල්ගස්පිටිය	කැලේ	1 2 6	4 50
1172	රත්මල්ගොල්ල වත්ත	එම	සේන	1 1 28	10 00
1173	රත්මල්ගොල්ල	එම	කැලේ	5 3 34	4 00
		සිතියම 464. අයිතිකම් කිසිත්තා—වෙදුලගොදුර උපි.			
D 61	බියගොඩ සේන	ගබලක්කාව	උදු කැලේ	0 1 36	2 00
		සිතියම 521. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.			
1351	දුම්මලගොඩ මුකලාන	බලවත්තම	මුකලාන	0 2 32	2 75
		සිතියම 174. කෝරලතුවේ අටුඵගම්කෝරලේ.			
3907	ගලන්වතුර මුකලාන	මාලිබොඩ	එම	5 1 25	—
		සිතියම 160. කෝරලතුවේ පනාවල්කෝරලේ. අයිතිකම් කිසිත්තා—ඩී. ටී. දිසන්සිඤ්ඤා සහ තවත්.			
3641	පිත්තගොල්ලේ සේන	මාදෙල	වත්ත	0 3 30	—
3641½	එම	එම	එම	0 2 27	—
		අයිතිකම් කිසිත්තා—ජේ. ඇම්. විජේතුන්ග.			
3641½	එම	මාදෙල	වත්ත	0 2 3	—
		සිතියම 257. පානමුල්ගම. අයිතිකම් කිසිත්තා—ඩබ්ලිව්. උන්සියා සහ තවත්.			
5854	තලවත්තේ සේන	වැගල්ල	සේන	1 0 20	—
		සිතියම 258. අයිතිකම් කිසිත්තා—ඇම්. උන්සියා දුරගා.			
5843	කොස්ගහමුලසේන	ලැවල	සේන	0 1 21	—
		අයිතිකම් කිසිත්තා—බී. ගර්මානිස් පිරිස්.			
6105	ඇත්ගාලේ ඔව්ට	ලැවල	වත්ත	0 0 18	—
6106	එම	එම	එම	0 2 5	—
		අයිතිකම් කිසිත්තා—ආර්. ස්විසන් ද සිල්වා.			
6107	ඇත්ගාලේ සේන	ලැවල	සේන	0 3 2	—
		සිතියම 522. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.			
1352	ගල්ලෙනමුල්ලේ මුකලාන	උරුම්වල	මුකලාන	8 0 0	—
1354	මුහුණුවල සේන	එම	එම	4 3 5	—

මිලකර තිබෙන්නේ අක්කරයක් රූපියල් 10 බැගින්ය.
 මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් කැගල්ලේ කවිචේරිය ඉදිරිපිට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් තමුන්ගේ උරුමවාසිකම් කියාසිටින්නට ඔහුය.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උත්තාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා කැගල්ලේ ආණ්ඩුවේ උපදේප්තනඋත්තාත්තේගෙන්ද දැනගන්නට පුළුවන.
 ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලස,
 ජී. නොඵල් වාකර්,
 මහසෙනෙවැරිය විමන.

REVENUE NOTICES.

Statement of the Sale of Salt in each Province during May, 1895, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on May 1, 1895	393,524	14	74,961	0	199,642	84	43,832	56	711,960	42
Since received	14,556	0	15,282	0	—	—	—	—	29,838	0
Surplus	124	0	—	—	—	—	—	—	124	0
Total	408,204	14	90,243	0	199,642	84	43,832	56	741,922	42
Issued for consumption in the Province	3,034	84	3,336	0	3,253	0	1,288	0	10,911	84
Do. removal to released districts, &c.	21,281	28	375	0	—	—	1,967	0	23,623	28
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	67	0	295	0	—	—	—	—	362	0
Total	24,383	0	4,006	0	3,253	0	3,255	0	34,897	0
Balance on May 31, 1895	383,821	14	86,237	0	196,389	84	40,577	56	707,025	42

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 373,286·11), which has not yet been removed to Store :—

North-Western Province	Cwt.	lb.
Southern Province	298,253	2
				75,033	9
Total	373,286	11

Audit Office,
Colombo, September 24, 1895.

W. T. TAYLOR,
Controller of Revenue.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1896, and ending December 31, 1896, both days inclusive. The said license will be sold by public auction at the Kurunegala Kachcheri on Monday, October 28, 1895, at 1 o'clock.

ÆLIAN A. KING,
Chairman.

Kurunegala, September 24, 1895.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such license, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.
7. Wholesale licenses will be issued only to retail dealers.

NOTICE is hereby given that on Tuesday, October 22, 1895, at 1 o'clock P.M., the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1896, will be exposed for sale by public auction at the Chilaw Kachcheri :—

Ferry Tolls.

1. Battulu-oya.
2. Bandirippuwa.
3. Lunuwila.

Bridge Tolls.

1. Deduru-oya and the connected ferry toll at Mutwal.
2. Tunmodara and its branch station at Muddarawala.
3. Gin-oya at Nainamadama.

Canal Tolls.

1. Munatupirivu.
2. Natandiya.

Road Tolls.

Toll on the road from Giriulla to Dankotuwa at Etiyawala, and its branch station at Singakkuliya.

The purchaser will be required to deposit one-tenth of the purchase amount in cash on the day of sale, and if the sale be approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or cash to the amount of one-third, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the Crown Lawyer's fees for examining title deeds of property tendered by him as security, and drawing and settling the security bond, and the expenses of appraising the properties and registering the securities.

ÆLIAN A. KING,
Government Agent.

Kurunegala Kachcheri,
September 18, 1895.

ல்லப்பட்ட உத்தரவுகள் 1895 ம் ஆண்டு அற்பசிமாசம் 1 ந் தேதியாகிய செவ்வாய்க்கிழமை மத்தியானம் நீர் கொழும்பு கச்சேரியில் பிரசித்த வெந்தீசில் விற்கப்பட்டு மேலே சொல்லப்பட்ட கட்டளைச்சட்டத்தில் விதிக்கப்பட்டிருக்கிற பிரகாரமே பின்வரும் கொந்தீசுகளுக்கு உட்படவும் கொடுக்கப்படும் கொந்தீசுகளாவன :—

1. உத்தரவு கொடுக்கப்பட்ட இடம் சோதனைபண்ணப்படத்தக்கதாகவும் யாதாமொரு அடிபடி அல்லது குளப்படி அவ்விடத்தில் இடங்கொடுக்கப்படாதாகவும் இருக்கவேண்டும்.

2. உத்தரவு கொடுக்கப்பட்ட இடம் காலமே ஆறு மணிக்கு முன்னும் பின்னரம் ஒன்பது மணிக்கும் பின்னும் எந்த நேரத்திலும் அபின் அல்லது லேகியம் விற்கிறதற்காக திறந்து இருக்கப்படாது.

3. உத்தரவுபெற்ற ஆள் தன்னுடைய கடையின் ஒரு பிரஸ்தாபமான இடத்தில் “அபின் சில்லறையாக விற்கும்படி உத்தரவுபெற்ற இடம்” என்று எழுதி ஒட்டப்படி செய்தவேண்டும்.

4. உத்தரவுபெற்ற ஆள் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய சாரியகாரனும் இருந்தாலும்சரி அல்

லது வேலைகாரனாக இருந்தாலும்சரி அப்படிப்பட்ட சாரியகாரன் அல்லது வேலைக்காரன் லோக்கல்போட் கந்தோரில் சபாநாயகருடைய அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல் யாதாமொரு அபின் அல்லது லேகியத்தை அவருடைய உத்தரவின் கீழ் விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

5. சில்லறையாய் விற்கும் உத்தரவை வாங்குகிற ஒவ்வொருவனும் தொகையாய் விற்கும் உத்தரவு ஒன்றை எடுக்கவேண்டும். தொகையாய் விற்கும் உத்தரவு சில்லறை வியாபாரிகளுக்கு அல்லாமல் வேறொருவருக்கும் கொடுக்கப்படமாட்டாது.

6. கடைகள் இருக்கவேண்டிய இடங்கள் நீர்கொழும்பு லோக்கல்போட் சபாநாயகரிடத்தில் கேட்டு அறிந்துகொள்ளலாம்.

ஏ. ஆர். டோசன்,
சபாநாயகர்.

நீர்கொழும்பு லோக்கல்போட் கந்தோர்,
1895 ம் ஆண்டு பிரட்டாசிமாச 9 ந் உ.

IN accordance with the requirements of section 3 of the Opium and Bhang Ordinance, No. 9 of 1889, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Municipality of Colombo, for the year commencing January 1, 1896, will, by resolution of the Municipal Council, be four in number. The said licenses will be put up to sale by public auction at this office at noon on Saturday, October 12, 1895, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

(1) That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

(2) That the place licensed shall not be kept open for the sale of opium or bhang at any time before the hour of 6 in the morning or after 9 in the evening.

(3) That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words “Licensed to sell Opium by Retail.”

(4) That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Municipal Council with the sanction of the Chairman.

(5) Wholesale licenses will be issued only to retail dealers.

The Municipal Office,
Colombo, September 4, 1895.

F. H. PRICE,
Acting Mayor and Chairman.

SPECIFICATION (under chapter VII. of Ordinance No. 23 of 1889) showing the allotments of Lands to be benefited by the construction of Dambagolla tank; and the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment for interest and cost of upkeep.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.	Rate in Perpetuity for Interest and Cost of Upkeep.	
				A. R. P.	Rs. c.
1	Gannila	Raturala Korala	2 1 0	2	25
2	Bulugaswagure	do.	2 0 0	2	0
3	Patakareyagakumbura	Bingoda Vihare	2 0 0	2	0
4	Bakmigahakumbura	do.	0 1 0	0	25
5	Elewarekumburapate	do.	0 2 0	0	50
6	Totilegahakumbura	Raturala Korala	0 2 0	0	50
7	Do.	Tanemegedara Banda	0 2 0	0	50
8	Wehibalytiyanagakumbura	Raturala Korala	1 2 0	1	50
9	Kehelattaweypate	do.	0 0 30	0	25
10	Makullegahakumbura	Medawatta Ganeti	0 3 0	0	75
11	Elawarekumbura	Bingoda Vihare	3 2 0	3	50
12	Totilegahakumbura	Pahatagangoda Raturala	0 2 0	0	50
13	Do.	Pahatagangoda Heen Appu	0 1 0	0	25
14	Turichchigahamulle	Halpanmadegedara Hudukuma	0 0 30	0	25
15	Turichchigahaihate	Halpanmadegedara Rammenika	0 0 30	0	25
16	Turichchigapahate	Neketige Rankiriya	0 0 10	0	12½
17	Turichchigahamedabima	Neketige Nyandiya	0 1 20	0	37½
18	Do.	Heirs of Neketige Kira	0 0 10	0	12½
19	Do.	Heirs of Neketige Tikirimaley	0 0 10	0	12½
20	Do.	Neketige Menika	0 0 10	0	12½
21	Do.	Raturala Korala	0 1 0	0	25
			15 3 30	16	37½

NOTE.—One amunam calculated as one acre, the rate obtaining in the Province of Uva.

Badulla Kachcheri,
September 23, 1895.

H. WHITE,
Government Agent.

SPECIFICATION (under chapter VII. of Ordinance No. 23 of 1889) showing the allotments of Lands to be benefited by the construction of Nelunwewa tank; and the names, so far as they can be ascertained, of the proprietors of such allotments, and the amounts due upon each allotment for interest and cost of upkeep.

No.	Name of Field.	Name of Proprietor.	Extent. A. R. P.	Rate in Perpetuity for Interest and Cost of Upkeep.	
				Rs.	c.
1	Gannila	T. Ganeti Arachchi	2 2 0	2	50
2	Dunumadalagahakumbura	T. Ganeti Tisabamy	1 1 0	1	25
3	Tumpelakumbura	T. Ganeti Arachchi	0 3 0	0	75
4	Hikgahakumbura	Heditiyawe Ganeti	1 0 20	1	12½
5	Do.	do.	0 1 0	0	25
6	Do.	Heditiyawe Hudu Appu	0 1 20	0	37½
7	Do.	Punchiralage Wibusana	0 0 20	0	12½
8	Do.	Heditiyawe Cuna	0 0 20	0	12½
9	Do.	T. Ganeti Arachchi	0 1 20	0	37½
10	Moragahakumbura	Thumbalawatawanegedara Siyatu	0 1 20	0	37½
11	Do.	Thumbalawatawanegedara Ganetige Hudu Appu	0 1 20	0	37½
12	Do.	T. Ganeti Arachchi	0 1 0	0	25
13	Do.	Thumbalawatawanegedara Kuma Appu	1 0 0	1	0
14	Nelunwewbedekumbura	T. Ganeti Arachchi	1 1 0	1	25
15	Coteylindeykumbura	Tanamededara Hudu Appu	1 1 0	1	25
16	Do.	T. Ganeti Arachchi	0 1 0	0	25
17	Helewatteaswedduma	Raturala Korala	1 2 0	1	50
18	Deyyannekumbura	M. Pattini Dewale	0 2 20	0	62½
19	Do.	do.	0 2 20	0	62½
20	Do.	do.	0 1 0	0	25
21	Ketekalagahakumbura	Raturala Korala	2 0 0	2	0
22	Dambagahakumbura	Tanamededara Ukkurula	1 2 0	1	50
23	Wewpalle	Tanamededara Ganeti	1 1 0	1	25
24	Muttettuwa	Ukkurula, Ganeti, Ratneke, and Raturala Korala	4 0 0	4	0
25	Kahatagahakumbura	Tanamey Ratneke	1 1 0	1	25
26	Moragahakumbura	Ukkurula, Ganeti, Raturala Korala, Ratneke, and Hudu Banda	3 0 0	3	0
27	Thimbirigahawana	do.	0 2 0	0	50
28	Do.	Hudu Banda Arachchi	0 1 20	0	37½
29	Do.	Tanamededara Banda	1 1 0	1	25
30	Moragahakumbura	Raturala Korala	0 3 0	0	75
31	Thimbirigahawana	Nugamure Hudu Menika	0 2 0	0	50
32	Do.	Heirs of Nugamure Hudu Menika	0 2 0	0	50
33	Muttettuadarande	Raturala Korala	0 1 0	0	25
34	Kamatliadda	T. Kiriwante	0 1 20	0	37½
35	Pitahe	Bingoda Vihare	0 1 20	0	37½
36	Annasigahawattegekumbura	Crown	0 3 0	0	75
37	Nelunwewakumbura	Ganeti Arachchi	0 1 0	0	25
			33 2 0	33	50

NOTE.—One amunam calculated as one acre, the rate obtaining in the Province of Uva.

Badulla Kachcheri,
September 23, 1895.

H. WHITE,
Government Agent.

IT is hereby proclaimed that the following villages in the Diyapotagam pattu of Kolonna korale, in the Province of Sabaragamuwa, within the boundaries described, proclaimed as infected areas according to the 3rd clause of the Ordinance No. 9 of 1891, and published in the *Government Gazette* of July 26, 1895, are free from disease, and no longer infected areas :—

Tunkema : bounded on the north by Kadurugas-ara, south by Gogalamukalana, east by Hirigal-katuwa, and west by Kachchigala.

Hirigalkatuwa : bounded on the north by minor road, south by Gogalamukalana, east by Hagala, and west by Tunkema boundary.

Wirakkuttigama : bounded on the north by Rambukkanagama, south by Bengala, east by Walawe-ganga, and west by Kandaniroo Roda.

Rambukkanagama : bounded on the north by Hulandu-oya, south by Kandaniroo Roda, west by Kadurugas-ara, and east by Konwalana.

Halmillaketiya : bounded on the north by Hulanda-oya south by Tunkema, west by Athondugala, and the east by Rambukkanagama.

H. WACE,
Government Agent.
Ratnapura Kachcheri,
September 17, 1895.

IT is hereby proclaimed that the village Walagoda in the Diyapotagam pattu of Kolonna korale, in the Province of Sabaragamuwa—bounded on the east by Panamure, west by Walla, north by Kellagama Maragaha standing in the boundary of Kella, and south by Galboku-oya—is an infected area according to the 3rd clause of the Ordinance No. 9 of 1891.

This proclamation shall take effect from the 27th instant.

Ratnapura Kachcheri.
September 23, 1895.
C. S. VAUGHAN,
for Government Agent.